



ගුණෝත්තර ග්‍රේඩි



A මගින් සංකේතවත් අන්තේ කුඩා යන්තුයක් යැයි සිහන්න. විම යන්තුයට ඇතුළු කරන ඕනෑම අගයක් දෙගුණ වී ඉන් පිටවත්නේ යැයි සිහන්න.

විවෘති යන්තු කිහිපයක් විකිනෙක සම්බන්ධ කර ඇත. P,Q,R,S යනු යන්තුයට ඇතුළු කරන හා පිටවන සංඛ්‍යා යැයි සිහන්න.




සෙ : $P = 3$ නම් $Q = 6$ වේ. $Q = 6$ නම් $R = 12$ වේ. $R = 12$ නම් $S = 24$ වේ.

ලේ ඇනුව පහත වගුව සම්පූර්ණ කරන්න

	P හි අගය	Q හි අගය	R හි අගය	S හි අගය
i	3	6	12	24
ii	4	8
iii	5
iv	7
v	80
vi	8
vii	4
viii	-3





පහතින් දැක්වෙන්නේ ඉහත ආකාරයේ යන්තු යැයි සිනන්න. එසේම වම යන්තුයට අභුල් කරන සංඛ්‍යාව යන්තුය මත සඳහන් ඇගයෙන් ගුණ වන්නේ යැයි සිනන්න.



පහත වගුව අධ්‍යනය කර අවබෝධ කර ගන්න

යන්තුය	අභුල් වන අගය	පිටවන අගය
	4	12
	$\frac{1}{6}$	$\frac{1}{2}$
	4	-8
	-3	6
	8	4
	3	$6x$
	$3x$	$6x^2$

ඉහත වගුව අධ්‍යනය කිරීමෙන් ලද දැනුම හාවිනයෙන් පහත වගුව සම්පූර්ණ කරන්න

යන්ත්‍රය	අභුල් වන අගය	පිටවන අගය
	2
	6
	-8
	5	15
	2	-14
	6	2
	2
	a


දැන් ආපි එකම ගුණාගය ඇති යන්ත් කිහිපයක් විකිණීකර ඇදා ඇති අවස්ථාවක් සලකමු. මෙහිදී වික් යන්ත්‍රයකින් පිටවන සංඛ්‍යාව අනෙක්යන්ත්‍රයට අභුල් වන සංඛ්‍යාව වේ.



මෙම අවස්ථාව අධ්‍යනය කරන්න. එම දැනුම්න් පහත වගුව සම්පූර්ණ කරන්න.


R	a	b	c	d	e
2	3	6	12	24	48
10	2	20	200	2000	20000
$\frac{1}{2}$	96	48	24
$\frac{1}{3}$	162
2	x	$2x$	$4x$
$2x$	x	$2x^2$
-2
3	18	54
.....	80	160
n	a	an	an^2	an^3
r	a

පහත යන්තුයට සංඛ්‍යාවක් එක් වරක් අනුල් කළ විට නවත නවතන් යන්තුයට
අනුල් වන සංඛ්‍යාව මුළු සංඛ්‍යාවෙන් පාරමින කර ලියමු.



මෙහිද යන්තුයෙන් පිටත සංඛ්‍යාව
නවත යන්තුයට අනුල වේ



3 , 6 , 12 , 24 , 48,



මෙම යන්ත්‍රය තුළට ඇතුළුව වන කංබනා පහත ආකාරයෙන් පවතී.




-3 , 6 , -12 , 24 , -48 ,

විහත ඇවස්ට්‍රා වලදී යන්ත්‍රය තුළට ඇතුළුව වන කංබනා පද කේ දක්වා ලියන්න.



.....,,,,,,

.....,,,,,,



.....,,,,,,

.....,,,,,,

ගුණෝත්තර ග්‍රේඩ් හඳුනා ගැනීම

ඔබ මේ වන විට පහත දැක්වෙන ආකාරයේ සංඛ්‍යා රටාවක් ගොඩ නැගීම පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඇතේ.

3 , 6, 12 ,24, 48,.....

2 , 6, 18 ,54, ,.....

, $3x$, $9x$, $27x$, $81x$,.....

48 ,24, 12 ,6, 3 ,.....


$2x$, $2x^2$, $2x^3$, $27x$, $2x^2$,

a , ar , ar^2 , ar^3 , ar^4 ,.....

මෙවති ආකාරයේ අනුකූලයකට ගුණෝත්තර ග්‍රේඩ්යක් යැයි කියනු ලැබේ.

ගුණෝත්තර ග්‍රේඩ් පිළිබඳව පහත දේ පිළිබඳ දැනුම ඔබ සතු විය යුතුය.

* ගුණෝත්තර ග්‍රේඩ්යක ආරම්භක අගය එහි පළමු පදනය ලෙසත් ඉන් පසුව ඇති පද දෙවන පදය ,තුන්වන පදය ,හතර වන පදය ලෙස හඳුන්වයි.එයේම ඒවා සඳහා T_1 , T_2 , T_3 ලෙස සංකේත හාවිනා කරයි.



නවද පළමු පදයේ අගය a මගින් දක්වයි.

ගුණෝත්තර ග්‍රේඩියක අනුයාත පද (වික ප්‍රහ පිහිටි පද) දෙකක් ගත් විට මූලින් හමුවන පදය “පෙර පදය” අනෙක් පදය “පසු පදය” ලෙසත් හඳුන්වයි.

3 , 6, 12 ,24, 48,..... ග්‍රේඩියේ

- ❖ 6 ,12 අනුයාත පද ගත් විට පෙර පදය 6 ද පසු පදය 12 වේ.
- ❖ 12 , 24 පද ගත් විට පෙර පදය 12 ද පසු පදය 24 ද වේ.

$$\text{වික් ගුණෝත්තර ග්‍රේඩියක} \quad \frac{\text{පසු පදය}}{\text{පෙර පදය}}$$

යන අනුපාතය නියත අගයකි. විම අනුපාතය පොදු අනුපාතය ලෙස හඳුන්වන අතර එය r මගින් සංකේතවත් කරයි.

$$\boxed{\text{පොදු අනුපාතය } (r) = \frac{\text{පසු පදය}}{\text{පෙර පදය}}}$$

3 , 6, 12 ,24, 48,..... යන ග්‍රේඩියේ පොදු අනුපාතය (r) අනුයාත පද කිහිපයක් හාවිතයෙන් කොයමු.

$$\begin{array}{llll} r = \frac{6}{3} & r = \frac{12}{6} & r = \frac{24}{12} & r = \frac{48}{24} \\ = 2 & = 2 & = 2 & = 2 \end{array}$$

වික් ගුණෝත්තර ග්‍රේඩියක පොදු අනුපාතය නියත අගයක් බව මින් පැහැදිලිවේ.

විසේ නම් යම් කාඩ්‍යා අනුතුමයක් ගුණෝත්තර ග්‍රේඩියක් වන්නේ ඕනෑම අනුයාත පද දෙකක් අතර පොදු අනුපාතය පැහැදිලිවේ.

පහත ගුණෝත්තර ග්‍රේඩි වල පොදු අනුපාතය කොයන්න.

(i) 4 , 12, 36 , 108,.....

(ii) -3 , -6, -18 , 54,.....

(iii) 5, -10, 20, -40 ,.....

(iv) , $2x$, $4x$, $8x$,.....

(v) 54 , 18 , 6 , 2 ,.....

(vi) $3n, 3n^2, 3n^3, \dots$

(vii) $3n, 6n^2, 12n^3, \dots$

(viii) $a, ar^2, ar^3, ar^4, \dots$

(ix) $(n+2), (n+2)^2, (n+2)^3, \dots$

(x) $\frac{1}{2}, \frac{1}{4}, \frac{1}{8}, \frac{1}{10}, \dots$

ගුණෝත්තර ශේෂියක නව පදය

දැන් අපි ගුණෝත්තර ශේෂි පිළිබඳව නව දුරටත් සලකා බලමු . මෙහිදී අපට ගුණෝත්තර ශේෂියේ ඕනෑම පදයක් පළමු පදයෙන් පොදුඅනුපාතයෙන් යම් සම්බන්ධතාවයක් මත ගොඩ නැගෙන බව හඳුනා ගත හැකිය.

3, 6, 12, 24, 48, ශේෂිය සලකමු

පහත දැක්වා ඇති සම්බන්ධතාවය නොදුන් ඇඟනය කරන්න

මෙහි පළමු පදය 3 වන අතර පොදු අනුපාතය 2 වේ.

$$\text{පළමු පදය } (T_1) = 3$$

$$\text{දෙවන පදය } (T_2) = 3 = 3 \times 2$$

$$\text{තැන්වන පදය } (T_3) = 12 = 3 \times 2 \times 2 = 3 \times 2^2$$

$$\text{නතර වන පදය } (T_4) = 24 = 3 \times 2 \times 2 \times 2 = 3 \times 2^3$$

$$\text{පස වන පදය } (T_5) = 48 = 3 \times 2 \times 2 \times 2 \times 2 = 3 \times 2^4$$

මේ ආකාරයට ගත් විට

$$T_1 = 3 \times 2^0$$

$$T_2 = 3 \times 2^1$$

$$T_3 = 3 \times 2^2$$

$$T_4 = 3 \times 2^3$$

පදය ආකාරය වන අගයට වඩා
විකක් අඩුවෙන් 2කි දුර්ගකය
පවතී

$$T_5 = 3 \times 2^4$$

මෙස සම්බන්ධතාවයක් ලබා ගත හැකි අතර n පදය සඳහා

$$T_n = 3 \times 2^{n-1} \text{ යන සම්බන්ධතාවය ලබාගත හැකියි. මෙය } 3, 6, 12 \text{ ග්‍රේඩිය පුවේගේම වේ.}$$

$2, 6, 18, 54, 162$ ග්‍රේඩිය සලකමින් එහි එක් එක් පදය සඳහා පළමු පදය හා පොදු අනුපාතය අභ්‍යන්තරී සම්බන්ධ මියන්න

මෙහි පළමු පදය 2^1 පොදු අනුපාතය 3^1 දෙවි.

$$T_1 = 2 \times 3^0$$

$$T_2 = 2 \times 3^1$$

$$T_3 = 2 \times 3^2$$

$$T_4 =$$

$$T_5 =$$

$$T_7 =$$

$$T_{10} =$$

$$T_n =$$

පළමු පදය a ද පොදු අනුපාතය r ද වන ගුණෝත්තර ග්‍රේඩිය මිය එහි n වන පදය සොයමු.

$$a, ar, ar^2, ar^3, \dots$$

$$T_n = a r^{n-1}$$

ගුණෝත්තර ග්‍රේඩියක n වන පදය පළමු පදය පොදු අනුපාතය පද ගණන අතර සම්බන්ධය

$$T_n = a r^{n-1} \text{ මගින් ලැබේ.}$$

$$T_n = a r^{n-1} \text{ මගින් ගැටළ විසඳුන අධ්‍යනය කරමු.}$$

එදා :- පළමු පදය 4 ද පොදු අනුපාතය 3 ද වන ගුණෝත්තර ග්‍රේඩියේ 5 වන පදය සොයන්න.

$$a = 4 \quad r = 3 \quad n = 5$$

$$T_n = a r^{n-1} \quad \text{හි ඉහත අගයන් ආදේශ කිරීමෙන්}$$

$$T_5 = 4 \times 3^{5-1}$$

$$T_5 = 4 \times 3^4$$

$$3^4 = 3 \times 3 \times 3 \times 3 = 81$$

$$T_5 = 4 \times 81$$

$$T_5 = 324$$

\therefore මෙම ශේෂියේ 5 වන පදය 324 වේ

උදු 02 :- 6, 12, 24, ගැනුළුත්තර ශේෂියේ 5 වන්නේ කිවන පදයද?

$$a = 6 \quad r = 24 \div 12 = 2 \quad T_n = 96 \quad \text{ලෙස ගනිමු}$$

$$T_n = a r^{n-1}$$

$$96 = 6 \times 2^{n-1}$$

$$\frac{96}{6} = \frac{6 \times 2^{n-1}}{6}$$

$$16 = 2^{n-1}$$

(දරකා ආක්‍රිත සමිකරණ)

$$2^4 = 2^{n-1}$$

දරකා සම කිරීමෙන්

$$4 = n-1$$

$$5 = n$$

96 වන්නේ 5 වන පදයයි

අභ්‍යන්තරය :-

(1) 2, 6, 12, ශේෂියේ හයවන පදය කොයන්න

(2) -2, 6, 12, ශේෂියේ 5 වන පදය කොයන්න

(3) 3, 6, 12, ශේෂියේ 48 වන්නේ කිවන පදයද?

(4) -3, 6, 12, ශේෂියේ 96 වන්නේ කිවන පදයද?

(5) පළමු පදය -2 වන ගැනුළුත්තර ශේෂියක පස්වන පදය -162 වන්නේ කිවන පදයද?

(6) ගැනුළුත්තර ශේෂියක තුන් වන පදය 45 ද පස්වන පදය 135 ද වේ. මෙම ශේෂියේ පළමු පදයන් පොදු අනුපාතයන් කොයන්න.

(7) පළමු පදය $(a+1)$ ද පොදු අනුපාතය r ද වන ගුණෝත්තර ග්‍රේඩියේ n වන පදය සඳහා ප්‍රකාශනයක් ලියන්න .

(8) 64 , -32 , 16 ,..... ග්‍රේඩියේ පස්වන පදය හා ඇටවන පදය සොයන්න.

(9) $4\frac{1}{5}$, $8\frac{2}{5}$, $16\frac{4}{5}$, ග්‍රේඩියේ පස්වන පදය සොයන්න.

(10) - $\frac{1}{27}$, - $\frac{1}{9}$, - $\frac{1}{3}$,..... ග්‍රේඩියේ 10 පදය සොයන්න.

ගුණෝත්තර ග්‍රේඩියක පද n ගණනක වේක්සය

පළමු පදය a ද පොදු අන්පාතය r ද වන ගුණෝත්තර ග්‍රේඩිය පහත පරිදි මියා දැක්වා හැකියි.

$$a, ar, ar^2, ar^3, \dots$$

මෙම ග්‍රේඩියේ පද n ගණනක වේක්සය ලබා ගැනීම සඳහා අපට පහත සූලුය ලබා ගත හැකියි.

$$S_n = \frac{a(r^n - 1)}{(r - 1)}$$

S_n = පද n ගණනක වේක්සය

a = පළමු පදය

r = පොදු අනුපාතය

n = පද ගණන

ඉහත සම්බන්ධතාව අයුරින් අපට ගුණෝත්තර ග්‍රේඩියක වේක්සය හා සම්බන්ධ ගණනය කිරීම් වල යෙදිය හැක .

දැනුගරණය බලන්න

දෙ) :- 3 , 6 , 12 , ,..... ග්‍රේඩියේ පද 7 ක වේක්සය සොයන්න.

$$a = 3 \quad r = \frac{6}{3} \quad n = 7 \quad S_7 = ?$$

$$S_n = \frac{a(r^n - 1)}{r - 1}$$

$$S_7 = \frac{3(2^7 - 1)}{2 - 1}$$

පලමු පදය 6 ද පොදු අනුපාතය $\frac{1}{2}$ ද වන ගුණෝත්තර ග්‍රේඩියේ පද 8 ක එකඟය සොයන්න.

$$a = 6 \quad r = \frac{1}{2} \quad n = 8 \quad S_8 = ?$$

$$S_n = \frac{a(r^n - 1)}{r - 1}$$

$$S_8 = \frac{6\left\{1 - \left(\frac{1}{2}\right)^8\right\}}{1 - \frac{1}{2}}$$

$$= \frac{6\left(1 - \frac{1}{256}\right)}{\frac{1}{2}}$$

$$= 6 \left(\frac{\frac{255}{256}}{\frac{1}{2}} \right)$$

$$= 3 \cancel{6} \times \frac{\cancel{255}}{\cancel{256}} \times \frac{2}{1}^1 \\ \frac{128}{64}$$

$$= \frac{765}{64} = \underline{\underline{\frac{11 \frac{61}{64}}{}}}$$

පොදු අනුපාතය සංඛ්‍යාත්මකව
අගය(ලකුණු නොකළකා) 1 ට වඩා
අසුනම් මෙම ආකාරයට සුදු හාවිතා
කළ හැකිය .

අභ්‍යන්තරය :-

- (1) 3 , 6 ,12 ,..... ග්‍රේඩියේ පද ආ ක වේක්සය සොයන්න.

(2) 2 , 6, 18 ,..... ග්‍රේඩියේ පද ආ ක වේක්සය සොයන්න.

(3) -2 , 6, -18 ,..... ග්‍රේඩියේ පද ආ ක වේක්සය සොයන්න.

(4) පලමු පදය 3 ද පොදු අනුපාතය $\frac{1}{2}$ වන ගුණෝග්තර ග්‍රේඩියේ පද ආ ක වේක්සය සොයන්න.

(5) පලමු පදය 1 ද පොදු අනුපාතය 4 ද වන ගුණෝග්තර ග්‍රේඩියේ පද ආ ක වේක්සය සොයන්න.

(6) $\frac{1}{2}$, 2 , 8 , මුල් පද 8 වේක්සය සොයන්න.

(7) 64 ,32 , 16 , මුල් පද 10 වේක්සය සොයන්න.

(8) $\frac{1}{2}$, $\frac{3}{4}$, $\frac{9}{8}$, ග්‍රේඩියේ පද ආ ක වේක්සය සොයන්න.

(9) $\frac{3}{2}$, $\frac{3}{4}$, $\frac{3}{8}$,..... ග්‍රේඩියේ පද ආ ක වේක්සය සොයන්න.

(10) පලමු පදය $2a$ ද පොදු අනුපාතය r ද වන ගුණෝග්තර ග්‍රේඩියේ පද $8a$ වේක්සය a
න් r අයුරෙන් ලබා ගන්න

විවි.ඩී.චුඩා.ඩී.ප්‍රයෝගේන
ර/නිවි/කිරීණුදුගම විද්‍යාල